

ବ୍ରଦ୍ଧନୀଲହନୀଙ୍କେ

පළමුවෙනි පරිච්ඡේදය

ගාක්‍යමුත්‍රිවරයාණ්‍ය

I

බුද්ධන්වහන්සේගේ ජීවිත කථාව

1. හිමාලයේ දකුණුදිග කදුපාමුල්වලින් ගලා හැලෙන රෝහිණි ගංගාධාරය අද්දර ගාක්‍යවංශිකයේ වාසය කළහ. ඔවුන්ගේ රජ කිරුළ දරන සුද්ධේධ්‍යාන ගොතම රජතුමා සිය රජදහන කපිලවස්තු පුර ආරම්භ කරන්නේ රාජමාලිගා තනා අර්ථයෙන් හා දැහැමින් ජනයා පාලනය කෙලේය.

අග මෙහෙසිය මහාමායා දේවී වූවාය. ඔ සුදාවුන් රජ්‍යගේ මාමා කෙනෙකුගේ දියණියක් වූවා අසල්වැසි ගාක්‍යවංශික රාජ පරම්පරාගත කාන්තාවක් වූවාය.

විසි අවුරුද්දක් තුළ දරුවන් නො ලද්දේ එක් රාත්‍රියක මහාමායා දේවී නොමෝ අරුම පුදුම සිහිනයක් දුටුවාය. සුදු ඇත්පැටවකු ඇයගේ දකුණු ඇලයෙන් කුස තුළට ඇතුළු වතු සිහිතෙන් දුටු ඔතොමෝ නොබෝ දිනකින් ගැබිනියක වූවාය. රජතුමා ද රාජවංශිකයේ ද නොඉවසිල්ලෙන් රජ කුමරකුගේ උපත බලාපාරොත්තු වූහ. වාරිත්‍රාත්‍රාකුලට කුමරිය ප්‍රථම දරු ප්‍රස්ථිය සඳහා

දෙම්විපියන් ලගට යන්නේ උණුසුම් වසන්තයේ ලුම්බිං උද්‍යානයේ මිචිවේක ගත්තාය.

අයෝක පුෂ්පයේ ඇය සඳහා ම විකසිත වූවෝය. හද පුරා උද්මිවන ඇය විකසිත වූ අයෝක පුෂ්පයන් දැක උද්මිවන්නේ දකුණු අතින් පුෂ්පයක් තෙලා ගැනීම පිණිස අත්ත ස්පර්ශ කරන්නේ කුමරා බිහි කළාය. ඇය සතුරින් පිරි සැමගේ ආඩිරවාද ලැබුවාය. එදරු කුමරාගේ උපත ඇසු දේවිදේවතාවේ ද මිහිකත ද සතුට කදුල් සැළවෝය. ඒ අමරණීය දිනය අප්‍රේල් මස 08 වැනි දින විය.

සතුරින් උද්ම වන රජතුමා දරුවාට සිද්ධාර්ථ යැයි නම් තැබේය. සියලු ප්‍රාරුතනා සම්පත් ඉෂ්ට වූයේය යනු එහි තේරුම විය.

2. රජමාලිගාවේ සතුට කාලය නිමෙෂයකින් දුක්ඛර සමයට පත්වූයේ මහාමායා දේවියගේ මරණය තොබේ දිනකින් සිදුවීමෙනි. ඇගේ බාල තැගණිය මහා ප්‍රජාපති දේවිය කුමරාගේ සුඡ්‍යම්ව වන්නේ කුමරා රක බලා ගත්තාය.

අසිත තවුසා රජමාලිගයේ ප්‍රීතිජනක ප්‍රවත අසා මාලියගට පැමිණෙන්නේ රුෂ් ඔහුට කුමරා පෙන්වීය. හේ අනාගත වදන් පවසමින් “මෙ කුමරා මාලිගයේ විසුවහොත් සක්විති රජ වේ. එහෙත්

මාලිගයෙන් බැහැර ගියහොත් හේ බුද්ධබව ලබා සකල ලෝකයාට සේවය කරන්නේ යැයි පැවසීය.”

පළමුව රජතුමා ඒ පුවත අසා සතුවූ වී සිය එකම පුතු මාලිගය හැරයාම ගැන බොහෝ සේ කණ්ගාටු වූයේය.

උන්වහන්සේ අවුරුදු හතේ දී අවිආයුධ හරඹ ඉගෙන ගත්තේ නමුත් ඔහුගේ සිතුවිලි ස්වභාවිකව වෙනත් දෙයකට යොමු විය. එක් වසන්ත දිනක සිය පියාණන් සමග මාලිගයෙන් බැහැර යන්නේ කෙත්වතු අද්දර විවේක ගනිමින් ගොවියෙකු කුණුරු හාන දෙස බලා සිටියේය. ක්ෂණයකින් තගුල මතු පිටට එන පස් පිඩැල්ලේ රැඳෙන පණුවන් ගිලදමන කුරුල්ලන් දුටු කුමරා “අහෝ මෙලොට වසන සැමදෙනා ඔවුනොවුන් මරමින් ජීවත් වන්නේ දැයි?” තමාටම කියා ගත්තේය.

උපත ලත් වහාම මවගේ මරණයෙන් තනි වූ කුමරාට මේ කුඩා සතුන්ගේ බේදවාවකය තදින් බලපැවේය. ඔහුගේ වැඩිමත් සමග මෙම ආධ්‍යාත්මික තුවාලය කුඩා ගසක කැළලක් ලෙසින් වර්ධනය විය. මිනිස් ජීවිතයේ දුක ඔහුගේ මනසේ වඩ වඩාත් කා වැදුණි. තවුසාගේ අදහස් මෙනෙහි කරන රුෂ් සිය පුත් කුමරා සතුවූ කිරීමට සැම ප්‍රයත්නයක්ම දැරුවේය. රුෂ් පුත් කුමරාට විවාහ යෝජනාවක් පිළිබඳ සිතුවේය. මහාමායා දේවීයගේ සහෙස්දර දෙවිදහ රාජවංශික

සුප්පුඩ්ද රුම්ගේ දියණිය වන යසේඛරා කුමරිය දහනව හැවිරිදී කුමරාට පාචා දෙන ලදී.

3. දස අවුරුද්දක් තුළ වසන්ත, සරත් හා වස්සාන සංතුවලට උචිත මාලිගා සාදා තැබුම් වැයුම් මධ්‍යයේ තරුණ කුමරා සැප විදින්නේ, නිතරම සත්‍ය මනුෂ්‍ය ජීවිතයේ වින්දනය කුමක්දැයි මෙතෙහි කිරීමට පුරුදු විය.

“රජ මාලිගයේ සැප, මේ සැපවත් සිරුර, මේ තරුණ හාවයෙන් මට ඇති පල කුමක් ද?” කුමරා කළේපනා කළේය. කවදා හෝ අප ලෙඩ වේ. වයසට පැමිණේ. මරණයෙන් ගැලවීමක් තැත. තරුණ හාවය නිසා උදම්වීම නිරෝගී හාවය නිසා උදම් වීම ජීවිතය නිසා උදම් වීම ප්‍රයාවන්තයේ හෙලා දකිනි.

ජීවත්වීමට ප්‍රයත්න දරන මිනිසා වටිනා දෙයක් සාමාන්‍යයෙන් සොයන්නේය. බලන විධි දෙකකි. එනම් හරි සහ වැරදි ආකාරයෙනි. යමෙක් වැරදි මග යස්සේ බලන්නේ නම් ඔහු ලෙඩ වීම, මහඟ වීම සහ මරණය තොටුලැක්විය හැකි ලෙස තේරුම් ගනී. තමුත් ඔහු එහි විරුද්ධ පැත්ත සොයයි.

ඔහු හරි ආකාරයෙන් බලන්නේ නම් ලෙඩ වීමේ, මහඟ වීමේ හා මරණයේ සත්‍යතාව හඳුනා ගන්නේය. ඒ තුළින් සියලු දුක් ඉක්මවා

ගිය තත්ත්වය ඔහු සොයයි. “මගේ කාමහෝගී ජ්විතයේ මා වැරදි අයුරින් බලන බව පෙනේ.”

4. කුමරාගේ සිතේ හටගත් අධ්‍යාත්මික අරගලය වයස 29 දී එකම පුත් රාජුල කුමරාගේ උපත ලබන තුරු පැවතුණි. මේ සිදුවීම්වල උපරිමයට පැමිණිවිට රජ මාලිගයෙන් බැහැර යාමට අධිෂ්ථාන කර ගත්තේය. සත්‍ය සෙවීමේ අධිෂ්ථානයෙන් තව්‍යස් බව රැකිමට එක් දිනක රාත්‍රී රජවාසලින් ජන්න රියදුරු ද කැටුව කන්ථක සූදු අසු පිට බැහැර ගියේය.

ඔහුගේ අසතුට අවසන් නොවීය. බොහෝ යක්ෂයෝ ඔහුට “නැවත ඔබ රජ මාලිගයට ගියහොත් සියලු ලෝකය ඔබ සතු වන්නේ” යැයි ඔහු පෙළඳඟවූහ. නමුත් මෙතුමෝ මුළු ලෝකයම තමාට අවශ්‍ය නැතැයි යක්ෂයින්ට කිවේය. ඔහු හිස මුඩුගා අත් පාතුය ද රගෙන දකුණු දෙසට ගියේය.

කුමරා පළමුව “හාගව” තව්‍යසා හමු වී ඔහුගේ භාවනා කුම හොඳින් ඉගෙණ ගත්තේය. ඉන්පසු ඔහු ආලාර කාලාම හා උදුක රාමපුත්ත තව්‍යසන් වෙත ගියේ බුද්ධත්වය ලබා ගැනීමේ ඔවුන්ගේ කුමයන් හැදැරීමටයි. නමුත් වික කලක් ඒවා ප්‍රගුණ කිරීමෙන් පසු ඒ තුළින් බුද්ධත්වය ලබා ගැනීමට බැරි බව ඔහුට වැටහුණි. පසුව මගධ දේශයට ගොස් ගයා හි නේරංජනා නදී තෙර ඇති උරුවීල්ලා නම් වන පෙදෙසක භාවනා කිරීමට ගියේය.

5. ඔහුගේ හාටනා ක්‍රම විශ්වාස කිරීමට බැරි තරම් දුෂ්කර විය. තමා මැත්තවින් දමනය කරන්නේ “මෙලොට කිසිම තාපසයෙකු අතිතයේ දී මා මෙන් දැඩිව හාටනා කළේ නැත. වර්තමානයේදී ද නොකරයි. අනාගතයේදී ද නොකරන්නේ යැයි යන සිතුවිල්ලෙන් ඔහු විරෝධ කළේය.

කුමරා තවම බුදුබව ලබා නොගත්තේය. වනාන්තරයේ සය අවුරුදු දුෂ්කර ක්‍රියා කළ හෙතෙම අවසානයේ දී එය අත්හැර දමා අසල්වැසි ග්‍රාමයේ සුජතා මෙහෙසිය පිළිගැන්වූ කිරිබඳුන පානය කොට ස්නානය කිරීම පිණිස ගංගාව දෙසට පා තැබුවේය.

කුමරා සමග සාවුරුද්දක් තුළ වාසය කළ යහළවෝ 05 දෙනා කුමරා කනායාවකගේ අතින් කිරී ලැබ පානය කිරීම ගැන කළකිරී ඔහු අතහැර ගියහ.

කුමරා පුදකලාවම වාසය කළේය. හේ තවම දුර්වලය. නමුත් සීවිතය පරදුවට තබා දෙධැයයෙන් යුතුව හාටනා කරන්නේ තමාටම මෙලෙස කිවේය. “මගේ ගරිරයේ ලේ සිද්ධා. මස් දියවේවා. ඇට ගැලවේවා. නමුත් මම මෙතැනින් බුදුබව අත්පත් වනතුරු නොනැගිටින්නෙමි.”

එය ඉතා බලවත් සටනක් විය. කළයුතු දෙයක් නොදැන අදහස් රසක පැටලී තමා වටා කඩ වලාවලින් ගැවසී ඇති බැවි තමාටම දැනුතේය. ඉතා ප්‍රවේශමෙන් හා ඉවසීමෙන් යුතුව එකිනෙක පරික්ෂා කරන්නේ එකිනෙක ප්‍රතිකේත්ප කළේය. ඇත්ත වශයෙන්ම දරුණු සටනකි එය. සිය සිරුරේ රුධිර ධාවනය මල්විය. මස්පිඩු පෙරලිණි. ඇට පිපිරිණි.

එහෙත් ඉරිමා උදෑසන දිනකර නැගෙණහිර අහසේ බබලවමින් නැග එද්දී මෙතෙක් දැරු ප්‍රයත්තයන් අවසන් කරමින් කුමරාගේ සිත පැහැදිලිව අවසානයේදී බුදුබව ලබාගැනීමේ මාවතට පා තැබුවේය. දෙසැම්බර් මස 08 දින උත්ත්වන්සේ වයසින් තිස්පස් වියට පා තබන්නේ බුදුබව ලබා ගත් සේක.

6. මෙතැන් පටන් කුමරා නොයෙක් තමින් හැඳින්විනි. "බුදුන්වහන්සේ, සම්පූද්‍ය තරාගත හා සමහරු ගාක්‍රම් ග්‍රෑන්ඩ් උත්ත්වන් වූ ගාක්‍රමුනින්දයන් වහන්සේ ලෙස ද, මූල්‍යලාව ගරු කළ තැනැත්තා (ලොකගුරු) යන තමින් ද හැඳින්වුහ.

පළමුව එතුමාණන් බරණැස මිගදාවට වැඩියේ හය අවුරුද්දකට පෙර තමා සමග සිටි පස්වග මහණුන් බැහැ දැකීම පිණිසය. උන් වහන්සේගේ පැමිණීම දුටු ඔවුහු පෙරගමන් පැමිණීම ප්‍රතිකේත්ප කළහ. පසුව දහම් අසා තරාගතයන් වහන්සේගේ ප්‍රථම ග්‍රාවකයෝ වූහ. ඉන්පසුව උන් වහන්සේ රුහු නුවර පිහිටි රුහුවාසලට වැඩියේ වූහ.

තමා සමග මිතුකම් පැවැත්වූ බිම්බිසාර රජු බැහැදැකීම පිණිසය. එතැන් පටන් ගමින් ගමට පිළු සිගා වචිමින් තමා සොයා ගත් මාර්ගය උගන්වමින් සැරි සැරැහ. ජනයා සාගතේ සිටින්නෙකට ආහාර හා වතුර ලබා දෙන්නකු වෙත එන අයුරින් උන්වහන්සේ වෙත පැමිණියන. අග්‍රාවකයන් දෙදෙනා වූ සාරිපුත්‍ර හා මොග්ගල්ලාන දෙදාහක් ග්‍රාවකයන් සමග උන්වහන්සේ වෙත පැමිණියන.

පලමුව බුදුන්වහන්සේ තම පියතුමා වූ සුද්ධේය්දන රජතුමා බැහැදැකීමට ගිය සේක. උන්වහන්සේ සිය එකම පුත්‍රයාගේ ඒකමතික තිරණය උඩ රජවාසල බැහැර යාම ගැන කළකිරී පසුතැවිලි වන්නේ පසුව බුදුන්වහන්සේගේ ග්‍රාවකයෙක් වූයේය. බුදුන්වහන්සේගේ සුෂ්ඨමව් මහා ප්‍රජාපතී දේවී හා බිරිඳ යසේදරා දේවී ඇතුළු සියලු ගාක්‍රමවංශිකයෝ බුදුන්වහන්සේගේ අනුගාමිකයෝ වූහ. අනික්ත් විශාල ජන සමුහයක් උන් වහන්සේගේ විශ්වාසදායී අනුගාමිකයෝ වූහ.

7. හතළිස් පස් අවුරුද්දක් තුළ බුදුන්වහන්සේ ධර්මය දේශනා කරමින් තමා අනුගමනය කරන ලෙස ජනයාට අවවාද අනුගාසනා කළ සේක. එහෙත් උන්වහන්සේ අසුවැනි වියේ දී විසාලා නගරයේදී සහ රජගහපුර සිට ග්‍රාවස්තිපුරයට වචින අතරතුර දී රෝගී වූහ. තුන් මසකට පසු එතුමාණෝ පිරිනිවන්පාන බව ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ පාවා නගරයට වැඩුම කොට එහිදී වුන්දකරමාර විසින්

පිළිගැන්වූ ආභාරයෙන් දරුණු ලෙස රෝගාතුර වූ සේක. දැඩි වේදනාවෙන් හා දුර්වලකමින් පෙළෙමින් කුසිනාරාව අසල පිහිටි වනාන්තරයට පැමිණි සේක. එතුමාණ් මේ අයුරින් උන්වහන්සේ ලෝකයේ ශේෂේයිනම ආචාරයවරයා වශයෙන් සිය කටයුතු නීමකාට විශාල සල්ගස් දෙකක් අතර සැතලී පිරිනිවන් පා වදාල සේක. අවසාන මොහොත වනතෙක්ම උන්වහන්සේ ග්‍රාවකයන්ට කරුණාවෙන් දහම් දෙසුහ.

8. බුදුන්වහන්සේගේ සම්පතම ග්‍රාවක ආනන්ද තෙරුන්වහන්සේගේ මගපෙන්වීම ඇතිව උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසාන ගරු බුදුමන් කුසිනාරා නගරයේදී යහළ මිත්‍රාදීන්ගේ උපකාර ඇතිව පවත්වන ලදී.

අසල්වැසි සත් රජවරුන් හා අජාසත් රජුගේ ද බලවත් ඉල්ලීම වූයේ බුදුන්වහන්සේගේ හ්‍රෝටොලෝජිස් මධ්‍යන් අතරත බෙදා දෙන ලෙසටයි. මුළින්ම මෙයට කුසිනාරා නගරවැසියේ විරුද්ධ වූහ. මතභේද සටනක් දක්වා වර්ධනය විය. නමුත් යුතුවත්ත දූජ නම් බමුණාගේ අවවාද අනුශාසනා උඩ බුදුන්වහන්සේගේ හ්‍රෝටොලෝජිස් විශාල රටවල් 08 ක් අතර බෙදා දෙන ලදී. ආදාහන සෞහොන් විතකයේ අඟ හා උන්වහන්සේගේ ධාතුන් බෙදු මැටි භාර්තය තවත් රජවරු දෙදෙනෙකුට ගොරව කිරීම සඳහා දෙන ලදී. මේ අයුරින් උන්වහන්සේගේ ධාතුන් සහ අඟ තැන්පත් කාට විශාල වේතිය දහයක් බුදුන්වහන්සේ සිහිපත් කාට තනවන ලදී.

II

ඩුදුන්වහන්සේගේ අවසාන දහම් දෙපුම

- කුඩිනාරාවේ සල්රැක් සෙවනේ උන්වහන්සේගේ ග්‍රාවකයන්ට අවසාන දේශීය පවත්වමින්, "මබටම පහනක් වන්න. තමාම පිහිට කරගන්න අනුන්ගෙන් පිහිට නොපතන්න. මගේ දේශීය ඔබගේ ආලෝකය කරගන්න. ඒ දහම අනුගමනය කරන්න. අන් දහමක් අනුගමනය නොකරන්න.

"තම ගිරිරය ගැන සිතන්න. එහි අපිරිසිදු බව ගැන මෙනෙහි කරන්න. එහි චේදනාව හා සතුට යන දෙකම දුකට හේතු වේ. ඒ තිසා එහි ආගාවන්හි ඔබ යෙදෙන්නේ කෙසේ ද? ඔබේ ආත්මය ගැන සිතන්න. එහි අනිත්‍යභාවය ගැන සිතන්න. ඒ පිළිබඳ වැරදි හැඟීම්වලට මුලා වී ආචම්බරකම සහ ආත්මාරුපය අනිවාර්ය දුකින් කෙළවර වන බව දැන ඒවා අගය කරන්නේ කෙසේ ද? සියලු දේ ගැන සිතා බලන්න. ඒවා අතරත නොවෙනස් වන "ආත්මයක්" ඔබට සොයාගත හැකි ද? කවදා හෝ කොටස්වලට බිඳී නොයන්නේ ද? විසිරි නොයන්නේ ද? දුකෙහි පොදු බව ගැන වික්‍රීජ්ත නොවන්න. මගේ පරිනිර්වාණයෙන් පසුවත් මගේ ඉගැන්වීම් අනුගමනය කරන්න. ඔබ දුකින් මිදේවී. මෙය අනුගමනය කරන්න. සත්‍යයෙන්ම ඔබලා මගේ අනුගාමිකයෝ වන්නේය. මා අනුගමනය කරන්න. සත්‍යයෙන්ම අනුගාමිකයෝ වන්නේය."

2. “මාගේ ශ්‍රාවකයිනි, මා ඔබට දෙසූ දහම කිසිදා අමතක නොකරන්න. අත් නොහරින්න. ඒ දහම නිතැතින්ම අගනා වස්තුවක් ලෙස සලකන්න. එය සිතිම සඳහාය. පුරුදු පුහුණු කිරීම සඳහාය. ඔබ මේ දහම අනුගමනය කරන්නේ නම් ඔබ සැම්වීට මානසික ප්‍රබේදය ලබා ගන්නේය.

“දහමේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබේ සිත දමනය කිරීමය. ලෝහයෙන් ඉවත්ව ඔබගේ සිත තබාගන්න. එවිට ඔබේ හැසීරීම නිවැරදි වනු ඇත. ඔබේ මනස පිරිසිදු වනු ඇත. ඔබේ වචන විශ්වාසදායී වනු ඇත. අනිත්‍යතාව මෙතෙහි කරන විට ඔබ ලෝහයට සහ ද්වේෂයට විරුද්ධ වීමේ හැකියාව ලබනු ඇත. එමෙන්ම සියලු පවු වළක්වා ගැනීමට හැකි වනු ඇත.

“ඔබගේ සිත තංශ්ණාවෙන් පිරි ඇත්නම් ඒ සිත තංශ්ණාවෙන් වෙලි ඇත්නම් තම සිතෙහි පෙළඳවීම දමනය කළ යුතු වේ. “ඔබේ සිතේ පාලකයා ඔබම වන්න. සිත ඔබ බුදුවරයෙකු කරන්නේය. එසේ නොවේ නම් මෘගයකු කරන්නේය. වරදින් නොමග යන්නා රුදුරු බවට පත් වේ. එසේ නොවන්නා ගාන්තුවරයෙක් වන්නේය. ඒ නිසා ඔබේ සිත දමනය කරන්න. සත්‍ය මාරුගයෙන් ඉවතට යන්න ඉඩ නොහරින්න.”

3. “ඔබ එකිනෙකාට ගරු කළ යුතුයි. මගේ දහම අනුගමනය කරන්න, මතභේදවලින් වළකින්න. ඔබ වතුර හා තෙල් මෙන්

ඒකිනෙකා තෙරපා හැරිය යුතු තොවේ. කිරී හා වතුර මිශ්‍ර වත්තාසේ එකට බැඳී සිටිය යුතුය. එක්ව හදාරන්න. එක්ව ධාරණය කරන්න. මගේ දහම එක්ව අනුගමනය කරන්න. ඔබගේ සිත හා කාලය අලස කමින් සහ දුර කිරීමෙන් අපතේ තොයවන්න. නිසි කළට පිපෙන බුද්ධත්වයේ මල්වලින් සතුවූ වත්ත. නිවැරදි මාරුගයේ ගමන් කොට එහි එල ප්‍රයෝගන ලබාගන්න. ඔබට මා දෙසු දහම එම මාරුගය මා විසින්ම අනුගමනය කොට දෙන ලද්දකි. ඔබ මේ දහම අනුගමනය කළ යුතු වේ. සැමවිටම එහි හරයට අනුගත වත්ත. ඔබ එය තොසලකා හැරියහොත් එයින් අදහස් වත්තේ ඔබ කිසිදා මා හමු තොවුණ බවයි. එනම් ඔබ මා සමග ඇත්තේන්ම සිටියත් ඔබ මගෙන් බොහෝ ඇත්ත වත්තේය. නමුත් ඔබ මාගේ දහම අනුගමනය කරන්තේ නම් ඔබ ඇතින් සිටියත් මා ඔබ අසළම වත්තේය.”

4. “මගේ ග්‍රාවකයනි, මගේ අවසානය ලැග ලැගම එන්තේය. අපේ වෙන්වීම තුළුරින් එළඹී. නමුත් දුක් වත්ත එපා. ලොව සියල්ල අනිත්‍යයයි. මරණයෙන් කිසිවෙකුට මිදිය තොහැකිය. මේ ගැරීරයේ බිඳෙන බව මගේ මරණයෙන්ම පෙන්තුම් කෙරේ. මගේ ගැරීරය දිරු කරත්තයක් මෙන් බැඳී යනු ඇත.

“නිශ්චියෝග්‍රැෆ් ලෙස පසුතැවිලි වෙන්ත එපා. එහෙත් මෙලොව ස්ථීර කිසිම දෙයක් තොමැති බැවි සිතා ගන්න. මතුළු ජීවිතය අස්ථීර එකක් බව ද මෙහෙහි කරන්න. වෙනස්වන සුළු දේ, වෙනස් තොවන බැවි සිතා වැඩ කටයුතු තොකරන්න.

“හෙඟතික ආගාවන් නමැති රක්ෂා නිරන්තරයෙන් සිත රට්ටීමට මාන බලමින් සිටී. ඔබගේ නිදහ කාමරයේ පොලගෙකු වසන්නේ තම සැනසිලි සිතින් නිදා ගැනීමට උඟ පළමුව එලවා දමා නිදාගත යුතු යි. සර්පයා එලවා දමන්නා සේ ලොව ආගාවන් ප්‍රහිත කළ යුතු වේ. තම සිත හොඳින් ආරක්ෂා කරගත යුතු වේ.”

5. “මගේ ග්‍රාවකයිනි, මගේ අවසාන මොහොත පැමිණ ඇත. නමුත් මරණය මේ කයේ අවසානය පමණක්ම බව අමතක නොකරන්න. කය දෙම්විපියන්ගේ බලපෑමෙන් මෙසේ උපත ලැබ ආහාරවලින් පරිපෝෂණය විය. එය රෝගී වේ. මරණයට ගොදුරු වේ. නමුත් සත්‍ය බුදුන්වහන්සේ ගෘරය නොවේ. බුදුබව ලත් තැනැත්තේය. මනුෂ්‍ය ගෘරය මරණයට පත්විය යුතු වේ. නමුත් නිවන් අත්පත් කරගත් තැනැත්තා ධර්ම සත්‍ය තුළ සහ ධර්මය අනුගමනය කිරීම තුළ සඳා අමරණිය වේ. මගේ කය පමණක් දකින්නා සත්‍ය වශයෙන් මා නොදැකියි. මගේ දහම පිළිගන්න තැනැත්තා පමණක් මා දකී.

“මගේ මරණයෙන් පසු දහම ඔබගේ ගුරුවරයා වේ. දහම අනුගමනය කොට මගේ සත්‍ය අනුගාමිකයකු වන්න.

පසුගිය හතලිස් පස් වසර තුළ මා මගේ දහමෙන් කිසිවක් නොදී ඇරියේ තැත. එහි රහස්‍යක් නොමැත. ගුජ්ත අදහසක් නොමැත. සියල්ල එළිදරව් කර ඇත. සක්සුදක් සේ පැහැදිලි වේ. මගේ ග්‍රාවකයිනි, මෙය අවසානය වේ. තව මොහොතකින් මම පරිනිරවානයට පත් වෙමි. මේ මගේ උපදේශය වේ.”

දෙවන පරිචීජේදය

සදාතනික හා ප්‍රහාමත් බුද්ධන්වහන්සේ

I

උන්වහන්සේගේ කරුණාව හා ප්‍රතිඵා

1. ගාස්තාවරයාණන්ගේ සාරය වනාහි කරුණාව සහ මෙමතියයි. මහා මෙමතිය යනු නන් අයුරින් සියලු මිනිසුන් මුදා ගැනීමේ උනන්දුවයි. මහා කරුණාව යනු රෝගී වූවන් සමග රෝගී වීමටත් දුකට පත්වූවන් සමග දුක් වීමටත් පොළඳවන උනන්දුවයි.

“මබගේ දුක මගේ දුක වේ. මබගේ සතුට මගේ සතුට වේ” යි බුද්ධන්වහන්සේ වදාල සේක. යම්සේ මවක් සිය දරුවන්ට ආදරය කරන්නේ ද එසේම උන්වහන්සේ මොහොතකටවත් එම ගුණය අමතක තොකරති. එය බුද්ධබෛඩී ස්වහාවයයි.

බුද්ධන්වහන්සේ අසරණයන්ට සරණ වූයේ මිනිසාගේ අවශ්‍යතාව උඩ තානා ප්‍රකාරයෙනි. මිනිසාගේ විශ්වාසය මෙම කරුණා ගුණයේ ප්‍රතික්‍රියාවයි. එය නිවන් අත්පත් කර ගැනීමට ද ආධාර වේ. යම්සේ මවක් සිය දරුවන් තමාට ආදරය දක්වන විට තමා ලත් මාත්‍රාවය හැඟී යන්නාක් මෙන් දරුවා මව් තුරුලේ තම ආරක්ෂාව හා සහනය ලබන්නා සේ හේ නිවන් අත්පත් කර ගනී.

තවම මිනිසා බුදුන්වහන්සේගේ ගුණය ගැන භැංශීමක් නොමැතිව අවිද්‍යාව හා ආගාවන් නිසා මෙලොව දුක් විදි. ලොකික ආගාවන් කුළුන් කරන ලද ක්‍රියාවන් නිසා ඔවුහු දුක් විදිති. ඔවුන්ගේ වැරදි ක්‍රියාවල දැඩි බර උපුලුමින් මෝභාන්ධකාරය කුළ ඔවුහු ඔබමොබ ඇවිදිති.

2. බුදුන්වහන්සේගේ කරුණාව මෙලොවට පමණක් බැවි නොසිතුව මැත්තව. එහි කාලසීමාවක් නොමැත. අවිද්‍යාව නිසා මිනිසාගේ සිත අයාලේ යැමට පටන් ගත් දා සිට එනම් අනාදිමත් කාලයක සිට සඳාතනික බුදුන්වහන්සේගේ කරුණාව ක්‍රියාත්මක වේ.

බුදුන්වහන්සේ නිතර මිනිසා ඉදිරියේ පෙනී සිටියේ ඉතා කරුණා ලිලාවෙන් හා ඉතාමත්ම යුතුවන්ත වූ විමුක්ති මාර්ගයන් ඔවුන්ට ලබාදීමෙනි.

ගාක්‍රමුනිවරයාණෝ රාජ කුමාරයෙකු වශයෙන් ගාක්‍රවංශයෙහි උපත ලැබ රජ සැප අත්හැර නිසල ගාන්ත හාවනායෝගී දහම පිළිපදිමින් තාපස ජීවිතයක් ගත කළ සේක. බුදුබව අත්පත් කරගත් සේක. උන්වහන්සේ මිනිසුන්ට දහම දෙසු සේක. අවසානයේ උන්වහන්සේ පිරිනිවන් පැහ.

මහුජ්‍යයාගේ අවිද්‍යාව අප්‍රමාණ සේම බුදුන්වහන්සේගේ වර්යාව ද සඳාකාලිකය. අවිද්‍යාව අප්‍රමාණ සේම බුදුරදුන්ගේ කරුණාව ද අසීමිතය.

බුදුන්වහන්සේ ලෙඛික ජීවිතයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී මහා අධිෂ්ථාන හතරක් තබාගත් සේක. එනම්

1. සියලුම සත්වයා ගලවා ගැනීම.
2. ලොව ඇති සියලුම ආශාවන් ප්‍රහාණය කිරීම
3. නිවත් අත්පත් කර ගැනීමට සියලු දහම් හැදැරීම සහ
4. සම්මා සම්බුද්ධත්වයට පත්වීම

කරුණාව සහ මෙත්තිය පෙන්නුම් කෙරෙන මෙම අධිෂ්ථානයන් බුද්ධත්වයේ මූලික ස්වභාවය වේ.

3. බුදුන්වහන්සේ පළමුව තමන්ම සතුන් මැරිමේ පවත් වැළකුණ සේක. උන්වහන්සේ සියලුම මිනිසුන් දිගුකල් ජීවත්වීමේ ආගිරවාදය දැනගනු ඇතැයි බලාපොරොත්තු වූහ.

බුදුන්වහන්සේ තමාම සොරකම් කිරීමේ පාපකර්මයෙන් වැළකුණ සේක. සියල්ලන්ම ඔවුන්ට අවශ්‍ය සියලු දේ ලබනු ඇතැයි බලාපොරොත්තු වූහ.

බුද්ධන්වහන්සේ කාමයේ වරදවා හැසීරීමෙන් වැළකී සිටි සේක. සියලු සත්වයන් සුවරිතයේ අනුගාමිකයන් විය යුතු බව හා කාමයෙහි වරදවා හැසීරීමෙන් ලබන පාප කර්මයන්ගෙන් වැළකීම බලාපොරොත්තු වූහ.

බුද්ධන්වහන්සේ සිය පරමාර්ථයන් ලබාගැනීම සඳහා සියලු වංචනික ක්‍රියාවන්ගෙන් මේ සිටීමට තමාම භුරුපුරුණ වූ සේක. උන්වහන්සේ සියලු සත්වයා සත්‍යවාදී වීම තුළින් ඇතිවන මානසික සංස්ක්‍රිත බව තෝරුම් ගනිතැයි බලාපොරොත්තු වූහ.

උන්වහන්සේ දෙපිට කථා ආදි කිමෙන් වැළකී සිටියන. සියල්ලෝම ද එලෙස සමගියේ සතුට දැනගනු ඇතැයි බලාපොරොත්තු වූහ.

අනුත්ට බැණ වැදිමෙන් උන්වහන්සේ වැළකී සිටියන. එලෙස උන්වහන්සේ සියල්ලන්ටම සංස්ක්‍රිත සිතින් සාමයෙන් අන්‍යයන් සමග ජීවත් වේ යැයි බලාපොරොත්තු වූහ.

සම්පූලාපවලින් උන්වහන්සේ වැළකී සිටියන. එසේම උන්වහන්සේ සියල්ලෝම සානුකම්පික වැටහීමෙහි වැදිගත්කම අවබෝධ කර ගනිතැයි බලාපොරොත්තු වූහ.

බුද්ධ්වහන්සේ සිය අරමුණ කෙරෙහි යොමු වෙමින් තමාම ලෝහය ප්‍රහිත කිරීමට පුරුදු පුහුණු වූ සේක. මේ දැහැමි කුයාව තුළින් උන්වහන්සේ සියල්ලෝම මේ නිදහසත් සමග යන සාමකාමී බව තේරුම් ගනිතැයි බලාපොරොත්තු වූහ.

උන්වහන්සේ කෝධය ප්‍රහිතය කිරීමට තමාම පුරුදු පුහුණු වූහ. සියල්ලන්ම එකිනෙකා ආදරයෙන් බැඳී සිටිතු ඇතැයි බලාපොරොත්තු වූහ.

උන්වහන්සේ අවිද්‍යාව ප්‍රහිතය කිරීමට පුරුදු පුහුණු වූ සේක. එසේම සියලුදෙනාම හේතුවිල ත්‍යාය තේරුම් ගනිතැයි ද එය නොසලකා නොහරිතැයි ද බලාපොරොත්තු වූහ.

මේ අයුරින් බුද්ධ්වහන්සේගේ කරුණාව සියලුම දෙනා වෙත පවතී. උන්වහන්සේ නිරන්තරයෙන්ම ඇපකැප වූයේ ඔවුන්ගේ ජීතිය සඳහාය. දෙම්විපියන් දරුවන්ට ආදරය කරන්නාක් මෙන් එතුමාණෝ සියලු සත්වයාට අපරිමිත ආදරය දක්වති. මේ සංසාර සාගරයෙන් හා මරණයෙන් එතෙර වතු ඇතැයි බලාපොරොත්තු වෙති.

II

බුද්ධන්වහන්සේගේ පිළිසරණ හා අපගේ විමුක්තිය

1. බුද්ධන්වහන්සේ බුද්ධත්වයේ ඇත්ත ඉටුරේ සිට බුද්ධන්වහන්සේ විසින් දේශනා කරන ලද වචන තවමත් අවිද්‍යා ලෝකයේ ගැලී සිටින මිතිසුන් වෙත ලැබාවීම අතිශය දුෂ්කරය. ඒ නිසා බුද්ධන්වහන්සේ තමන් වහන්සේම මේ ලෝකයට නැවත වැඩ උන්වහන්සේගේ විමුක්ති මාර්ගයන් යොදා ගනිති.

“දැන් ඔබට මම උපමා කථාවක් කියමි” බුද්ධන්වහන්සේ කී සේක. එක් කලෙක පොහොසත් මිනිහෙක් වාසය කළේය. ඔහුගේ ගෙය ගිනි ගත්තේය. ඒ අවස්ථාවේදී හේ ගෙදරින් බැහැර සිටි අතර ඔහු ආපසු ගෙදර ආ විට ඔහුගේ ලමයි සෙල්ලම් කරමින් සිටි අතර, ගේ ගිනි ගනීමින් ඇති බැවි නොදැන ඒ තුළම සිටියහ. “දරුවනේ, එළියට බහින්න. ගෙදරින් දොට්ට බසින්න. ඉක්මන් කරන්නැයි” පියා කැ ගැසු නමුත් ලමයි පියාගේ වචනය කණ්කටවත් නොගත්තෙයේ. ඉක්මන් වූ පියා නැවත බෙරිහන් දුන්නේය. “ලමයිනි, මෙහි ලස්සන සෙල්ලම් බඩු ටිකක් ඇත. ගෙදරින් එළියට බැස ඒවා ගන්න.” ඔහුගේ කැ ගැසීම ඇසු ලමයි මෙවර ඇවිලෙන ගෙදරින් දොට්ට බැස්සේයේය.

මේ ලෝකය ගිනිගත් ගෙදරක් වැන්න. මිනිස්සු ගෙය ගින්නෙන් දැවෙන බැවි නොදැන ගින්නෙන් දැවී මරණයට පත්වීමේ අවදානමේ

සිටිති. ඒ තිසා බුද්ධ්‍යවහන්සේ කරුණාවෙන් ඔවුන් ගළවා ගැනීමට පරෙස්සමින් ක්‍රියා කරති.

2. "තවත් උපමා කථාවක් මම දැන් කියන්නෙම්"යි බුද්ධ්‍යවහන්සේ පැවසු සේක. එක් කලෙක ඉතා දනවත් සිටුවරයකුගේ එකම පුත් ගෙදරින් බැහැර ගොස් අන්ත දිලිඛ බවට පත් වූයේය. පුත්‍රයා සෙවීම සඳහා පියා ගෙදරින් ඉතා ඇත්ත පුද්ගලයකට යන්නේ මං මුලා වූයේය. කළහැකි සැම දෙයක්ම සිය පුතා සෙවීම සඳහා කළ නමුත් නිශ්චිල විය. බොහෝ කළකට පසු ඒ පුතා පියාගෙන් වෙන්වීමෙන් බලවත් දුකට පත්ව පියා පදිංචි වී සිටි පුද්ගල අසල සැරිසැරුවේය. පියා සිය පුතා ක්ෂණයකින් හැඳින මේ සැරිසරණ තැනැත්තා කැදවාගෙන එන ලෙස සේවකයන් පිටත් කර යැවිය. එහෙත් එම නිවසේ විශාලත්වය ඔහු මැඩිගෙන සිටියේය. ඔහු එම සේවකයෝ තමන් රටත්තිය සිතා බිජට පත්ව ඔවුන් සමග නොගියේය. ඒ තමාගේම පියා බව ද හේ හැඳින නොගත්තේය. පියා තැවත සේවකයන් ලවා ඔහුට මුදල් දී සිය පොහොසත් ගෙදර සේවකයෙකු ලෙස වැඩිකරන ලෙසට කටයුතු කළේය. පුතා ඔහුගේ දෙවැනි ඉල්ලීම පිළිගෙන සේවකයෙකු ලෙස පියාගේ ගෙදර වැඩිට පැමිණියේය. පියා විකෙන් රික තම වස්තුව සිය පුත්‍රයාට හිමිවන අයුරින් කටයුතු කළ නමුත් පුතා තවමත් තමාගේම පියා හඳුනා නොගත්තේය. පියා පුතාගේ අවංකභාවය ගැන උදම්වූයේය. එසේ කල්යාමෙන් ඔහුගේ ජ්විතයේ අවසානය ලැගාවන විට පියා සිය යුතින් හා යහළ මිත්‍රාදීන් කැදවා "මිත්‍රයිනි, මේ මගේ එකම පුතා, මම බොහෝ කාලයක් සෙවු පුත්‍රයා, මෙතැන් පටන් මගේ සියල් දනය හා වස්තුව ඔහු සතු වන්නේ" යැයි

කිවේය. පුතුයා සිය පියාගේ අනාවරණය ගැන පුදුමයට පත් වී “මට පියා හමුවුණා පමණක් තොට මේ ධනය හා වස්තුවට ද නිමිකරුවා මෙතැන් පටන් මම වෙමි” සි කිවේය.

මේ කරාවේ එන ධනවත් තැනැත්තාට බුද්ධන්වහන්සේ සමානය. සැරිසරන පුතා ලොට සියලුම මිනිසුන්ට සමාන වේ. බුද්ධන්වහන්සේගේ අහිංසක කරුණාව ලොට සියලු සත්ත්වයා කෙරෙහි පැතිරී ඇත. එය පියෙකු සිය එකම පුතු වෙත දක්වන ආදරය මෙනි. එම ආදරය තුළ උන්වහන්සේ ඔවුන්ට නිවන් අවබෝධය සඳහා අවශ්‍ය ගමන්මග ඉගැන්වීමට හොඳම මාර්ගයන් දැන සිටියහ.

3. සියලු වංශ්ජලතාදියට වැසි දිය වැවෙන්නා සේ බුද්ධන්වහන්සේගේ කරුණාව සියල්ලනට ම එකාකාර වේ. එකම වැස්සෙන් විවිධාකාර පැලැටීන් ජලය උරා ගන්නා සේ විවිධත්වයෙන් යුතු මිනිස්සු උන්වහන්සේගේ දහමින් විවිධාකාරයෙන් ආයිරවාද ලබති.

4. දෙමවිපියේ සිය සියලු දරුවන්ට ආදරය කරති. නමුත් මවුන්ගේ සියුම් ආදරය හා ඇල්ම ඇත්තේ අසනීප දරුවා කෙරෙහිය. බුද්ධන්වහන්සේගේ කරුණාව සියල්ලනටම එකාකාරය. නමුත් එය විශේෂ සැලකිල්ලකින් යුතුව සිය අවිද්‍යාව නිසා දුෂ්චර්ජීත් බවේ වැඩි බරක් උසුලමින් දුක් විදින අය වෙත පතුරුවති.

ඉර තැගෙනහිරින් පායා කිසිම දිගාවක් පිළිබඳ විශේෂත්වයෙන් තොරව ලොව අන්ධකාරය දුරලන්නේය. මෙලෙස බුද්ධ්වහන්සේගේ කරුණාව සියලු මිනිසුන් වෙත පවතී. එය ඔවුන් හරි දේ කිරීමට උනත්ද කරවන අතරත අකුසලයට විරැද්ධව ඔවුන් මෙහෙයවයි. මේ අයුරින් උන්වහන්සේ මෝභාන්ධකාරය දුරලා මිනිසුන් බුද්ධත්වයට පමුණුවති.

බුද්ධ්වහන්සේගේ කරුණාව තුළ උන්වහන්සේ පියෙකි. මෙත්‍ය තුළ උන්වහන්සේ මවති. ලොව පවතින රාගය නිසා මූලාවේ ගැලී සිරින ජනයා අධික උද්යෝගයෙන් ක්‍රියා කරති. බුද්ධ්වහන්සේ ද උද්යෝගීමත් වන සේක. නමුත් ඒ සියලු සතුන් වෙත පතල කරුණාවෙනි. මිනිසා බුද්ධ්වහන්සේගේ කරුණාවෙන් තොරව අසරණ බවට පත් වේ. එබැවින් උන්වහන්සේගේ දරුවන් මෙන් උන්වහන්සේගේ විමුක්ති මාර්ගය ලබාගත යුතුය.

III

සඳාතනික බුද්ධ්වහන්සේ

1. බුද්ධ්වහන්සේ රාජ කුමාරයකුව උපත ලැබ හාවනායෝගීව බුද්ධත්වය ලබාගත් බව සාමාන්‍ය ජනයාගේ විශ්වාසයයි. එහෙත් ආරම්භයක් හා අවසානයක් තැකි ලෝකය තුළ බුද්ධ්වහන්සේ සැමදා වැඩසිටින සේක.

සඳාතනික බුද්ධන්වහන්සේ වගයෙන් උන්වහන්සේ සියලු මිනිසුන් දැනිති. එමෙන්ම සියලු විමුක්ති මාර්ගයෙන් යොදාගනිති. බුද්ධන්වහන්සේ දෙපු සඳාතනික දහමේ වැරද්දක් තැත. එයට හේතුව ලොව සියල්ලෙහි යථා ස්වභාවය උන්වහන්සේ දන්නා නිසාය. සියලු මිනිසුන්ට උන්වහන්සේ එය උගන්වති.

සත්‍ය වගයෙන් ලොව ඒ අයුරින්ම වටහා ගැනීම ඉතාම දුෂ්කර කාරියකි. හේතුව එය සත්‍ය ලෙස දැක්වෙන මූත් සත්‍ය නොවේ. එමෙන්ම එය අසත්‍ය වගයෙන් පෙනෙන්නේ නමුදු එලෙසම නොවේ. ලොව සත්‍ය අයුළාන ජනයාට වටහා ගැනීම ඉතාම දුෂ්කර කරුණුකි.

ලෝකය ගැන සත්‍ය වගයෙන් හා පුරණ වගයෙන් මනා වැටහීමක් ඇත්තේ බුද්ධන්වහන්සේට පමණි. එමෙන්ම උන්වහන්සේ එය සත්‍ය හෝ අසත්‍ය යැයි ද හොඳ හෝ තරක යැයි ද කිසිදා නොකියති. උන්වහන්සේ පුදෙක් ලෝකය ඒ ආකාරයෙන්ම පෙන්නුම් කරති.

බුද්ධන්වහන්සේ දේශනා කළේ මෙයයි. “සියලු මිනිසුන් ඔවුන්ගේ ස්වභාවයන්ට ඔවුන්ගේ ක්‍රියාවන්ට සහ ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව සත්‍රුණයන් වර්ධනය කළ යුතුය.” මෙම ඉගැන්වීම මෙලොව සියලු ඇතු-නැත යන ප්‍රකාශයන් ඉක්මවා සිටී.

2. බුද්‍යන්වහන්සේ වචනයෙන් පමණක් නොව උන්වහන්සේගේ ජීවිතයෙන් ද දහම උගෙන්වති. උන්වහන්සේගේ ජීවිතය අනත්ත වූවත් තංత්‍රාවෙන් ගැලී සිටින ජනතාව ප්‍රබුදු කිරීමට උන්වහන්සේ මරණය පිළිබඳ කාරණා යොදාගනිති.

එක් වෛද්‍යවරයෙක් ගෙදරින් බැහැර ගිය කළ ඔහුගේ ලමයි අභම්බෙන් විෂ පානය කළේය. වෛද්‍යවරයා ගෙදරට පැමිණි විට ලමයින්ගේ රෝගීභාවය දැන විෂ තසන මුළුධයෙක් පිළියෙල කළේය. විෂ දරුණු ලෙස ගැටිර ගත නොවූ සමහර ලමයි බෙහෙත් ගෙන නිරෝගී බවට පත්වූහ. අතික් අය විෂ තදින් බලපෑ තිසා බෙහෙත් පාවීචිචි කිරීම ප්‍රතිකෙෂ්ප කළහ.

වෛද්‍යවරයා පිතා ස්නේහයෙන් උග් පිළිවෙතකින් ලමයින් සුවකිරීමට සිතා ගත්තේය. ඔහු ලමුන්ට මෙසේ කිවේය. "මට දුර බැහැර ගමනක් යා යුතුව ඇත. මම දැන් මහල වෙමි. කොයි දිනක හෝ මිය යනු ඇත. මම ඔබ සමග වෙමි නම් ඔබලාට සැලකිය හැකිය. එහෙත් මා මිය ගියහොත් ඔබ දිනෙන් දිනම දරුණු රෝගී බවට පත් වනු ඇත. ඔබලා මගේ මරණය දැනිගත් දින මම ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ මේ තියුණු විෂ නැසීමට බෙහෙත් පාවීචිචි කොට නිරෝගී වන ලෙසයි." ඉන්පසු හේ ඇත්ත දේශයකට ගමන් ගත්තේය. ටික දිනකින් හේ තම මරණය ගැන ලමුන්ට දැනුම් දුන්නේය. පණිවීඩය ලැබ සිය පියාගේ මරණය පිළිබඳ සිතිවිලිවලින් බලවත් සේ කම්පා වී ඔහුගේ පිහිට්වීම මතුවට නොලැබෙන බැවි

දැන ගත්හ. ඔහුගේ වෙන්වීමේදී කරන ලද ඉල්ලීම සිහි කළ ප්‍රමෝශ අසරණ බවින් හා කණ්ගාටුවෙන් යුතු සිතිවිල්ලෙන් බෙහෙත් පාවිච්ච කොට සුව වූහ.

මිනිසුන් පිය වෙවදාචරයාගේ ක්‍රියාව හෙලා තොදැකිය යුතුයි. බුද්ධන්වහන්සේ ඒ පියා වැනිය. ආගාවන්හි ඇලි බැඳී සිටින මිනිසා ගලවා ගැනීමට බුද්ධන්වහන්සේ ද ජ්‍යෙෂ්ඨය හා මරණය යන පරිකල්පිතය යොදා ගනිති.